

‘දකුණු තළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ଭାରତ ପ୍ରକାଶନ - 2019



08 ශේත්‍රය

විද්‍යාව

കമി/വീഹാഗ ആംക്കയ :-- .....

ಕುಲಯ: ಪಂಡ 02 ಡಿ.

- සියලු ම ප්‍රශ්නවලට කිහිපුරු සපයන්න.

I ගොටුවය


- (1) නෙත පාන් පෙන්නක් සඩියකට පමණ පසු තිරිපූරණය කළ විට ඒ මත බහුලව ම වැඩි ඇතැයි දකිය හැකි ක්‍රිය රේඛා වන්නේ,  
 (1) රස්වී . (2) මියුකර් (3) ඇල්ටි (4) ඇම්බා

- (2) රුපයේ දැක්වෙන A හා B නීතින් දෙදෙනා ඇතුළත් සත්ත්ව කාණ්ඩ අනුමිලිවෙලින් දැක්වෙන පිළිබඳ තොරත්ත.

  - (1) ආනුෂාපෝධා, මොලුස්කා
  - (2) රෙප්රේලියා, නිඩාරියා
  - (3) ආවේශ, මොලුස්කා
  - (4) ආනුෂාපෝධා, නිඩාරියා



A



B

- (3) රුපයේ දැක්වෙන පත්‍ර දාරයක් නීරිණීමෙන් කළ හැකි ගාක පත්‍රය තෝරන්න.

  - (1) රෝසු
  - (2) වදු
  - (3) කේමාරිකා
  - (4) පක්කපාන




- (4) හුගත කදින් ඉටු නොවන කාර්ය පහත කිවරක් ද?

(1) කාලනරණය (3) වර්ධන ප්‍රවාරණය	(2) ආහාර සංවිත කිරීම (4) ප්‍රහාස්‍යලේඛනය
------------------------------------	---

- (5) රුපයේ දැක්වෙන්නේ එකතු පදාර්ථයක අංශ සැකැසුම් යි. ඉන් විසින් කළ නොහැකි කරුණ තෝරන්න.

  - වායුවක අංශ සැකැසුම
  - පදාර්ථයේ අසංතත ස්වභාවය
  - සම්පීඩනය කිරීමේ හැකියාව
  - නිශ්චිත පරිමාවක් ඇති බව

	○	○
	○	○
	○	○




- (6) වුමික යන වුමික ගුණ ක්ෂේර තොටන අවස්ථාව පහත එවායින් කෙරෙන් ද?


(1) වුමිකයක් බිම වැටීම.	(2) වුමිකයක් ගිනි දැලැකට ඇඳුවීම
(3) වුමික නිවාරදී ලෙස ගබඩා කිරීම	(4) ප්‍රහැ වුමිකයක් ආසන්නයේ තැබීම

- (7) රුප සටහනේ උක්වා ඇති ප්‍රච්‍රීත විපරයාසයේ A හා B සඳහා ගැලපෙන පද තෝරත්තා.


- (1) A - විලයනය, B හිමුයනය  
 (2) A උරධිවපානනය, B ව්‍යුෂ්ථිකරණය  
 (3) A සභිහවනය, B ව්‍යුෂ්ථිකරණය  
 (4) A ව්‍යුෂ්ථිකරණය, B හිමුයනය

ବ୍ୟାପ୍ତି  $\frac{A}{B}$  ଦେଖ

- (8) පුතිභවනයට ලක්ෂීය හැකි ආහාරය පහත ජ්‍යායින් කවරක්ද?
- පොල් සම්බෝල
  - මාඟ
  - පැණි
  - මාගරින්
- (9) ගිරවා, පැස්බරා යන සතුන් අයත් සත්ත්ව කාණ්ඩියේ ලක්ෂණයක් නොවන්නේ පහත කවරක්ද?
- මුබයේ දත් නොපිශිරිම
  - ඡ්‍යෙවසනය සඳහා පෙනහැඳු දීම
  - දේහය අනාකුල හැඩියන් ගැනීම
  - භාහිර කන්පෙනි පිහිටිම
- (10) මලක සුවද ඇතුව විශිෂ්ට,
- සන පදාර්ථයක අසංතත ස්වභාවයයි
  - දව් පදාර්ථයක අසංතත ස්වභාවයයි
  - වායු පදාර්ථයක අසංතත ස්වභාවයයි
  - සන හා වායු පදාර්ථයක අසංතත ස්වභාවයයි.
- (11) ව්‍යාහනවල වයර් හා විශුව් තැනීමට රබර් හාලිත කරන්නේ එය සතු කිහිම් හොතික ඉණය නිසාද?
- දාඩිතාවය
  - ප්‍රස්ථාස්ථතාව
  - වයනය
  - තන්තාව
- (12) දැන් වූම්බක දෙකක් එකිනෙක ආසන්නයේ ඇති විට වූම්බක ක්ෂේත්‍රවල පිහිටිම නිවැරදිව දක්වෙන රුප සටහන වන්නේ,
- 
  - 
  - 
  - 
- (13) උදායිනිකරණය පුතිලියාවක් සිදු නොවන අවස්ථාව තෝරන්න.
- සයේධියම හයිඛ්‍රාක්සයිඩ් දාවණයකට හයිඛ්‍රාක්ලෝරික් අමුලය එකකිරීම
  - ආමායදේ අමුල ගිය සමන්යට මිශ්ක මූල්‍යීයියා ලබාදීම
  - දෙබරුන් දැඳට කළ විට තුළු ආලේප කිරීම
  - ආමුලික පසට තුළු යෙදීම
- (14) රුපයේ දක්වා ඇති ඇටුවුම සම්බන්ධ පුකාය කිහිපයක් පහත දක්වේ.
- ඇටුවුම මගින් විදුලි ධාරාව ගලන දියාව හඳුනාගත හැක
  - කෝෂයේ අග්‍ර මාරුකළ විට මෝටරය ක්‍රියා නොකරයි.
  - පරිපථය තුළින් ධාරාව ගලන්නේ කෝෂයේ දහ අග්‍රයේ සිට සානු අග්‍රය දක්වා ය.
- ඉහත පුකාය අතරින් සත්‍ය වන්නේ,
- A පමණි.
  - A හා B පමණි.
  - B හා C පමණි.
  - A හා C පමණි.



- (15) රුපයේ පරිදි කොපරසල්ලේට දාවණයකට පිරිසිදු යකඩ ඇශෙයක් එක් කළ විට ලැබෙන නිරීක්ෂණයක් තොටත්තේ පහත කවරක් ද?



- (1) දාවණයේ වර්ණය අඩුවීම
- (2) දුමුරුපාට වායුවක් පිටවීම
- (3) උෂ්ණත්වය ඉහළ යාම
- (4) රුු දුමුරු පැහැති ද්‍රව්‍යයක් නළය පතුලේ ඇතිවීම

- (16) සම්මත වායුගෝල පිඩිනයේදී සංගුද්ධ ජලයේ තාපාංකය වන්නේ පහත කවරක් ද?

- |                           |                          |
|---------------------------|--------------------------|
| (1) $100^{\circ}\text{C}$ | (2) $0^{\circ}\text{C}$  |
| (3) $103^{\circ}\text{C}$ | (4) $77^{\circ}\text{C}$ |

- (17) පැලිබේදහින් පාලනය සඳහා ක්ෂේත්‍ර ජීවිත යොදාගත්තා අවස්ථා ද ඇත. මෙම සිදුවීම හැඳින්විය ගැනී පිළිතුර කුමක් ද?


- |                     |                  |
|---------------------|------------------|
| (1) පර්පලෝමිනාව     | (2) ජේට්ට් පාලනය |
| (3) ප්‍රතිඵත්මිකරණය | (4) වියෝජනය      |

- (18) පහත ප්‍රකාශ අතරින් සම්සු ප්‍රකාශය තොරත්තා.

- (1) කුරුලේලන්දේ නාදය කාණිම ගෙවියාකි.
- (2) මි මැස්සන්දේ දූම් ගුවු නාදය ඇතිවන්නේ සිය පාදවල කෙදී කම්පනයයානි.
- (3) සයිලෝන්නය දූම් කම්පනයෙන් හඳු උපද්‍රවන හාජ්‍යාවකි.
- (4) කාණිම ගෙවා සියල්ල මිනිසාට හානිතරය.

- (19) ඉටිපන්දම දැල්ලෙහි ඇති A , B, C කළාප අනුමිලිවෙලින් දක්වෙන පිළිතුර තොරත්තා.

- |                                |
|--------------------------------|
| (1) A අදිප්ත, B දිප්ත, C බාහිර |
| (2) A අදිප්ත, B බාහිර, C දිප්ත |
| (3) A දිප්ත, B අදිප්ත, C බාහිර |
| (4) A දිප්ත, B බාහිර, C අදිප්ත |



- (20) උර්ධව්‍යාතනයට ලක්වන ද්‍රව්‍ය වන්නේ පහත කවරක් ද?

- |         |           |         |            |
|---------|-----------|---------|------------|
| (1) ඉවී | (2) අයිස් | (3) යකඩ | (4) අයවින් |
|---------|-----------|---------|------------|

## II කොටස


පළමු ප්‍රශ්නය සහ තවත් ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.

01. (A) පහත දැක්වෙනෙන් 8 උග්‍රීයේ සිංහයින් දෙදෙනා විසින් පරිසරය නිරික්ෂණයේ දී හමු වූ යාක සිහිපයකි.

A සිංහයා	B සිංහයා
වැටකයියා	කොසල්
මිකිඩි	අරලියා
කාපිංලා	මිරිඳි
ලක්	මස්දුජ්‍යාච්චා
පැලාල්	කැන්ද

- (i) ඉහත A හා B සිංහයින් නිරික්ෂණය කළ යාක අතරින් පහත උක්ෂණයන්ට ගැඹුවන ගාකය බැඳින් තෝරා ලියන්න.
- (a) ප්‍රථාරණ මුල් දරණ -
  - (b) භූගත කැන්ද දරණ -
- (ii) මිකිඩි ගාකයේ දැකිය හැකි වායව මුල්විල කාරුයය ඇමුණ් ද?
- (iii) ගාකයකින් රුහු ඉවත් වන එක ආකාරයක් වන්නේ උත්ස්වේදනයයි. උත්ස්වේදනය යන්න පහදන්න.
- (iv) ඉහත B සිංහයා නිරික්ෂණය කළ යාක අතරින් එක ගාකයක් උත්ස්වේදනය අවම කිරීමට අනුවර්තනය වී ඇත. එම ගාකය නම් කර ඒ සඳහා එහි ඇළු අනුවර්තනය ලියා දක්වන්න.
- (v) උත් යාක කද අඩිරා ලබාගත් යුතුය මත එකතු කුළු ප්‍රේරණයක් ස්ථිරකාරී විම මගින් එහිල් මධ්‍යසාරය තිබයි හැකිය.
- (a) එම ස්ථිරව සඳහා ආයක්වන කුළු ප්‍රේරණයක් ද?
  - (b) එම කුළු ප්‍රේරණය අයන වන කුළු ප්‍රේරණය කාණ්ඩය නම් කරන්න.
- (vi) කුළු ප්‍රේරණ මගින් සඳහා මෙන්ම යාක විලට ද රෝග ලබා කරයි. ඉහත A හා B සිංහයින්ගේ යාක අතරින් එක ගාකයක් බැඳින් තෝරා එම ගාකයට වැළඳෙන කුළු ප්‍රේරණය එවිට රුදිරියෙන් ලියන්න.

- (B) රේඛින් වර්ගීකරණය සම්බන්ධයෙන් පහත අසම්පූර්ණ සටහන සම්පූර්ණ කරන්න.




- (i) a හා b සංඝාන විලට ගැලුපෙන අපාජ්‍යවායි සත්ව කාණ්ඩ නම් කරන්න.
- (ii) c හා d සංඝානවිලට, දී ඇති රේඛින් අයන් සත්ව සාංච්‍යා සඳහා එක් ප්‍රවිශ්චි උක්ෂණයක් බැඳින් ලියන්න.
- (iii) රේඛින් වර්ගීකරණයෙන් සැලසෙන එක වායියක් ලියා දක්වන්න.

## 548

02. ද්‍රව්‍යවල රිදුම් සන්නායකතාව පරික්ෂා කිරීම සඳහා සකස් කළ ඇටුවීමක් පහත දක්වේ.


- (i) Q උපාංගයයේ පරිපථ සංස්කේෂණය අදින්න.
- (ii) A හා B අශ්‍රේදක අතරට පහත සඳහන් ද්‍රව්‍ය වෙන වෙනම සම්බන්ධ කර නිරික්ෂණය කරන ලදී.
  - \* තබා කම්බිය
  - \* නිශ්චාම් කම්බිය
  - \* ජ්‍යෙෂ්ඨරීක් අයිරුල
  - \* ඉදිකුටුව
  - \* මතනය



ඉහත ද්‍රව්‍ය අතරින් Q බල්බය දැල්වෙන්නේ A හා B අතරට ඉහත කුමන ද්‍රව්‍යයන් තැක්ව විට ද?

- (iii) එම ද්‍රව්‍ය සඳහා වෙනත් හොඳික ගුණ 2 ක් ලියන්න.
- (iv) පරිපථය යොදා ඇති P උපකරණයේ කාර්යය දක්වන්න.
- ද ඇති පරිපථය පිළිතුරු පෙන්වයේ පිළිපත් කර එහි දහන (+) හා ගාණ (-) අශ්‍රේදක අතරින්න.
- (v) A හා B අශ්‍රේදක අතරට සමාන මූල්‍ය හා දියින් පුළු තඩ කම්බියක් හා නිශ්චාම් කම්බියක් වෙන වෙන ම තැක්ව විට Q බල්බයේ දියිනියේ එබ දුටු වෙනස පැහැදිලි කරන්න.
- (vi) එම වෙනසට සේතු වූ ඉහත කම්බි දෙක සඳහා හොඳික ගුණය කුමක් ද?
- (vii) එම හොඳික ගුණ මැතිවාසිකා කරන සම්මත ඒකකය සඳහන් කරන්න.

03. (A)



රුපයේ දක්වෙන්නේ සමාන කියන් පටි දෙකක් වෙන වෙන ම මෙස දෙකකට කළම්ප කර ඇති ආකාරයයි.

- (i) වඩා තිළු හවික ඇඟෙන්නේ කුමන කියන් පටිය කම්පනය කළ විට ද?
- (ii) එයේ විමට සේතුව එහි දිවිනිය සඳහා කුමන හොඳික රාශිය ඉහළ අයයක් ගන්නා නිසා ද?
- (iii) ඉහත A කියන් පටිය තත්පර 10 කදී කම්පන වාර 50 ක් ඇති කරයි නම් එහි සංඛ්‍යාතය ගණනය කරන්න.

(B) එකතරා ගිණුමයයේ විසින් සකසන ලද සංඝිත හාණ්ඩියක් රුපයේ දක්වේ.




- (i) ඉහත සංඝිත හාණ්ඩියයේ නඩ උපද්‍රව්‍ය උපකරණය කුමක් ද?
- (ii) A ව වඩා B කම්බියයේ නැගෙන හඳුනීම සංඛ්‍යාතය වැඩි නම් A ව වඩා B හි වෙනස වි ඇති ලක්ෂණ දෙකක් ලියන්න.
- (iii) මෙහි කම්බිවල එක කෙළවරක් ලබුල් ඇශ්‍යවලට සවිකිරීමට සේතුව කුමක් ද?
- (iv) ඉහත උපකරණයට වින් බදුනක් සවිකර ඇත්තේ කුමක් සඳහා ද?

(v) පහත දී ඇති සංයින හා ස්ටූචර්ල භව නිකුත් විමේ දී කම්පනය වන්නේ කුමක් දසී ලියා දක්වන්න.




(vi) "සංයින විකිණීසාල" ප්‍රතිකාර කුමයක් ලෙස හාවිතා කරන රට්ටී තත්ත්වයක් උග්‍රීතා දැක්වන්න

04. (A) පදාජ්‍යයේ විපර්යාස සම්බන්ධ අසම්පූර්ණ සංකල්ප සිනියම සම්පූර්ණ කරන්න.




(B) පහත දැක්වෙන්නේ ඉත්තින දහනයේ දී නිපදවන එල පරිසා කිරීම සඳහා සකස් කළ ඇටුවුමක්.




- ඉහත ක්‍රියාකාරකම සඳහා හාවිතා කළ A හා B දුව්‍ය මොනවා ඇ?
- ඉවිත්දම දහනය කර රික එලාවකට පසු B දුව්‍යයේ සිදුවන වර්ණ විපර්යාසය කුමක් ඇ?
- A දුව්‍ය හාවිතා කරන්නේ දහනයේ දී කුමන එලයක් නිකුත් වන බව පෙන්වීමට ඇ?
- දහනය සඳහා අවශ්‍ය සාධක මොනවා ඇ?

05. යකඩ මල බැඳීම හා සම්බන්ධ පරික්ෂණයක් සඳහා යොදා ගත් ඇටුවම දෙකක් පහත රුප සටහන්වල දක්වේ.




- A ඇටුවමේ එක් නළයකට නැටුව ජලය දමා ඇත්තේ ඇයි?
- එම ඇටුවමේ නළවල ජලය මතට පොල්තොල් නැටුවක් දැමීමෙන් බලාපොරාත්තු වන්නේ කුමක් ද?
- (a) A ඇටුවම සකස් කර දින සිනියකට පසුව ලැබෙන නිරික්ෂණය කුමක් ද?  
(b) ඒ අනුව ඔබගේ නිශ්චතය කුමක් ද?
- B ඇටුවමේ ඇති X ද්‍රව්‍යයේ කාර්යය කුමක් ද?
- එහි නළයේ චට වටා ඉටුව තවරා ඇත්තේ ඇයි?
- B ඇටුවමේ සකඩ ඇත්තේ දෙක දෙපැන්තට සිරිසිරිමෙන් බලාපොරාත්තු වන්නේ කුමක් ද?
- B ඇටුවම මගින් නිශ්චතය කළ භැංකෝ යකඩ මල බැඳීමට අවශ්‍ය කුමන සාධකයේ බලපෑම ද?
- යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කරන උපක්‍රම දෙකක් ලියන්න.

06. (A) පාසල විද්‍යාතාරය තුළ දී එක්තරා නියමයක සනාථාව පරික්ෂා කිරීම සඳහා සංවාත පද්ධතියක් තුළ යිදුකරන ලද රසායනික ප්‍රතික්ෂියාවක් සම්බන්ධ තොරතුරු පහත දක්වේ.




- පහත අවස්ථාවලට ගැලුපෙන පිළිතුරු ඉදිරියෙන් ලියන්න.
  - X වලින් දැක්වා ඇති උපකරණය නම් කරන්න.
  - P හා Q රසායන ද්‍රව්‍ය මලක යොදා ගත හැකි ද්‍රව්‍ය දෙකක් යොරනා කරන්න.
  - දී ඇති තොරතුරු අනුව Y ජ්‍යෙන්ඩය කොපමෙන් ද?
  - අවසාන අවස්ථාවල තැනී ඇති අවක්ෂ්‍ය විරුණය කුමක් ද?
- ඉහත ආරම්භක හා අවසාන අවස්ථාවල ජ්‍යෙන්ඩ සැලකිල්ලට ගෙන ඉදිරිපත් කළ ගැනී නියමය ලියා දක්වන්න.
- එය මූල්‍යවත් ඉදිරිපත් කළ විද්‍යාඥයා කවිරෙක් ද?

(B) රුපයේ දක්වෙන්නේ පාලීම් වුම්බක ස්ථේතුය පිහිටා ඇතුරුයි.




- (i) P හා Q ලෙස දක්වා ඇති දිගා භද්‍යනාගෙන නම් කරන්න.
- (ii) පාලීම් වුම්බකයේ X ලෙස දක්වා ඇති පුළුවය තුමක් ද?

07. පදාජ්‍රය පිළිබඳ දී ඇති පහත කැටි සටහන ඇපුරින් අස් ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.



- (i) ඉහත සටහනට අනුව A හා B ජ්‍යානවලට ගැලුපන පද ලිය දක්වන්න.
- (ii) පහත පදාජ්‍රය ඉහත B හා C කාණ්ඩ දෙකට විරෝධ කරන්න.  
සලුගර, රුපුතක්ස්, රලය, මුණු
- (iii) ඉහත A හා සංයුද්ධ නොවන ද්‍රව්‍ය අතර වෙනසකමක් ලියන්න.
- (iv) සංයුද්ධ රලයෙහි එක්තරා හොතික ගුණයක් ගණනය කිරීම සඳහා අවශ්‍ය වන උපකරණ දෙකක් පහත දැක්වේ.



- (a) ඉහත X හා Y උපකරණ භද්‍යනාගෙන නම් කරන්න.
- (b) X හා Y උපකරණ මගින් මතිනු ලබන්නේ සංයුද්ධ රලයේ තුමන හොතික රාඛ දෙක දැයි වෙන වෙනම ලියන්න.
- (c) X උපකරණය හාරිතයේ දී සැලකිලිමත් විය යුතු එක කරුණක් ලියන්න.
- (v) ඉහත A හි සඳහන් හොතික ගුණය හැර ද්‍රව්‍යක සංයුද්ධකාව තිරණය කිරීම සඳහා හාවිත කළ භැංකි වෙනත් හොතික ගුණයක් ලියන්න.
- (vi) කොපර සල්ගේට්ට් වල අඩංගු මූල ද්‍රව්‍ය නම් කරන්න.